

U.S. DEPARTMENT OF STATE
Office of the Spokesperson

For Immediate Release

MEDIA NOTE

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල් ගල තැබූ වගයි.

කොළඹ, දෙසැම්බර් 6, 2016: ශ්‍රී ලංකාවේ සමග ඇති ශක්තිමත් මිත්‍රත්වයේ වැදගත් සංකේතයක් ලෙස, ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්පි, විදේශ ගොඩනැගිලි මෙහෙයුම් කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂක විලියම් මොසර් සහ අනෙකුත් නිලධාරීන් විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල් ගල තබන ලදී.

මෙම ගොඩනැගිලි සංකීර්ණය තානාපති කාර්යාල වර්තමාන පරිශ්‍රයේ සහ යාබද ඉඩමක ඉදි කෙරෙනු ඇත. අක්කර 5.7ක ඉදි වන මෙම සංකීර්ණයේ, තානාපති කාර්යාලය, මැරීන් (Marine) භටයින්ගේ නවාතැන් පහසුකම්, සහයක ගොඩනැගිලි සහ තානාපති කාර්යාල ප්‍රජාවට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද අඩංගු වන්නේය. මෙමගින් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ආරක්ෂිත, තිරසාර සහ නූතන වැඩපලක් හිමිවනු ඇත.

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් නගරයේ ZGF Architects, LLPයේ නිර්මාණය යටතේ සහ වොෂින්ග්ටන් ප්‍රාන්තයේ ස්පොකෙන් නගරයේ Integrus Architecture යන සමාගමේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැගිල්ල ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ Caddell Construction Company විසින් ඉදි කිරීමට නියමිතය.

1999 සිට මේ දක්වා දෙපාර්තමේන්තුවේ කැපිටල් සිකුයුරිට් කන්ස්ට්‍රක්සන් වැඩ සටහන යටතේ, විදේශීය ගොඩනැගිලි මෙහෙයුම් කාර්යාංශය විසින් තානාපති කාර්යාල 133 ක් නිමවා අවසන් කොට ඇති ඇති අතර තවත් එවැනි ඉදිකිරීම් 52 ක වැඩ සැලසුම් කරමින් හෝ ඉදි කරමින් පවතී.

විදේශීය ගොඩනැගිලි මෙහෙයුම් අංශයෙහි මූලික අරමුණ එක්සත් ජනපද රජය නියෝජනය වන පරිදි සුරක්ෂිත හා ආරක්ෂාකාරී ක්‍රියාකාරීත්වයෙන් යුතු ගොඩනැගිලි සත්කාරක රටවල ඉදිකිරීම හා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට අපගේ කාර්ය මණ්ඩලයට සහාය වීම වේ. මෙම ගොඩනැගිලි ඇමෙරිකානු අගයන්, උසස් ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණය කල් පවත්නා බව, කලාව හා සාහිත්‍ය නිරූපනය වන පරිදි නිම වනු ඇත.

මෙම යෝජනා ක්‍රමය පිළිබඳව වැඩි දුර විස්තර <http://overseasbuildings.state.gov/releases/kits/> වෙබ් අඩවියට පිවිසීම මගින් හෝ FousheeCT@state.gov විද්‍යුත් ලිපිනය මගින් ක්‍රිස්ටින් ෆොෂි සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගත හැකිය.